



**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

**දිනය** 2022 ඔක්තෝබර් මස 06 වන දින

### මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 07-2022 ඔක්තෝබර්

### ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් නවතම සාර්ව ආර්ථික තත්ත්වයන්, අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථන සලකා බලන ලදී. මුදල් මණ්ඩලය විසින් දැනට පවතින දැඩි මුදල් තත්ත්වය, උද්ධමනය ඉහළ යෑමේ වේගය අඩු වීම සහ දේශීය හා ගෝලීය සාධකවල සහාය ලබමින් නුදුරු කාලීනව අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සලකා බලන ලදී. ඉදිරි කාලය තුළ අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ක්‍රියාවලිය සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් තත්ත්වය ප්‍රමාණවත් තරම් දැඩිව පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම් සඳහා දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහාය වනු ඇති අතර සමස්ත ඉල්ලුම් පීඩන ගොඩනැගීම අවම කිරීමටත් එමගින් උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ මැදි කාලීනව මතුපිට උද්ධමනය ඉලක්කගත සියයට 4-6 මට්ටම දක්වා පහළ දැමීමට එම ක්‍රියාමාර්ග උපකාරී වනු ඇත.

### දේශීය ආර්ථික ක්‍රියාකාරකම් 2023 වසරේදී යථා තත්ත්වයට පත් වීමට පෙර, 2022 වසර තුළදී සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදනයේ ඇස්තමේන්තු අනුව මූර්ත ආර්ථිකය 2022 වසරේ පළමු භාගයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.8කින් සංකෝචනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය තත්ත්ව මෙන්ම අඛණ්ඩව පවතින සැපයුම් අංශයේ බාධා සහ දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ පවතින විදේශ විනිමය හිඟය මධ්‍යයේ ව්‍යාපාරික පරිසරයේ පවතින

අවිනිශ්චිතතා වැනි සාධකවල බලපෑම හේතුවෙන් 2022 වසරේ දෙවන භාගය තුළදී ද ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සැපයුම් අංශයේ අපේක්ෂිත වැඩිදියුණු වීම් මෙන්ම අවශ්‍ය ප්‍රතිසංස්කරණ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් සමග 2023 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් වීමක් අපේක්ෂා කෙරේ.


**දැඩි මුදල් සහ ද්‍රවශීලතා තත්ත්ව හේතුවෙන් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය අඛණ්ඩව සංකෝචනය වෙමින් පවතී**

දේශීය මුදල් වෙළඳපොළේ පවතින දැඩි ද්‍රවශීලතා තත්ත්ව සහ මහ බැංකුව විසින් මේ දක්වා හඳුන්වාදුන් සැලකිය යුතු දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නවදුරටත් සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින් වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව ඉහළ යමින් පවතී. බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන සාපේක්ෂ වශයෙන් ඉහළ තැන්පතු පොලී අනුපාතික සමග, සංසරණයේ පවතින මුදල් බැංකු පද්ධතිය වෙතට නැවත ලැබීමක්ද නිරීක්ෂණය විය. වෙළඳපොළ ණය පොලී අනුපාතික ඉහළ යෑම, ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම සහ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමේ ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් 2022 අගෝස්තු මාසයේදී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය අඛණ්ඩව තුන්වන මාසයටත් සංකෝචනය විය. ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය වර්ධනයේ දැනට දක්නට ලැබෙන අඩුවීමේ ප්‍රවණතාවය වසරේ ඉතිරි කාලයේ දී ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, පුළුල් මුදල් සැපයුමේ (M<sub>2b</sub>) වර්ධනයේ ද එවැනි ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ. මේ අතර, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග සහ රජය සතු ප්‍රධාන වාණිජ ව්‍යාපාරවල අපේක්ෂිත ප්‍රතිසංස්කරණ මගින් සහාය ලබමින් තවදුරටත් මහ බැංකුව මගින් රජය වෙත මූල්‍යන සිදුකිරීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**නුදුරු කාලීනව මතුපිට උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ**

ප්‍රධාන වශයෙන් මෑත කාලීනව සිදු කළ විදුලි හා ජල ගාස්තු සංශෝධන සහ එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය. කෙසේ වෙතත්, ඉදිරි කාලය තුළ මතුපිට උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම් පීඩන අඩු වීම, දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වර්ධනයන්, ගෝලීය ආහාර සහ අනෙකුත් වෙළඳ භාණ්ඩවල මිල ගණන් පහළ යෑම සහ එවැනි මිල ගණන් අඩු වීම් කාලානුරූපීව දේශීය මිල ගණන් අඩුවීමට දායක වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මැදිකාලීනව උද්ධමනය අඩු වීමට උපකාරී වනු ඇත.

කොළඹ පාර්භෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පුරෝකථන (වාර්ෂික ලක්ෂ්‍යමය, %)



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකු කාර්යමණ්ඩල පුරෝකථන

ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් සහ අපේක්ෂිත මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මගින් හැඟවෙනු ලබන ගෝලීය මූල්‍ය තත්ත්වයන් දැඩි වීම මත මෙම පුරෝකථන රඳා පවතී. නවද, ආර්ථික ආකෘති මගින් ලබාදෙන පොලී අනුපාත මාර්ගය අනුගමනය කිරීම සහ මැදි කාලීන රාජ්‍ය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම පුරෝකථනය කර ඇති උද්ධමන මට්ටම් ළඟා කර ගැනීම සඳහා වන අත්‍යවශ්‍ය අංග වේ. එපමණක් නොව, 2023 වසරේදී දේශීය ආහාර සැපයුම් තත්ත්වයන් යහපත් වනු ඇතැයි උපකල්පනය කෙරේ. පවත්නා දේශීය හා ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ භූ දේශපාලනික අර්බුද මධ්‍යයේ වත්මන් පුරෝකථන හා සම්බන්ධ අවිනිශ්චිත බව සාමාන්‍ය කාලයන්ට වඩා බෙහෙවින් ඉහළ වේ. මෙම උපකල්පනවල ඕනෑම සැලකිය යුතු වෙනස්කමක් සැබෑ උද්ධමනය ඉහත සඳහන් මාර්ගයන් අපගමනය වීමට හේතු විය හැකිය. ආර්ථික නියෝජිතයන්ට දැනුවත් තීරණ ගැනීමට හැකිවන පරිදි උද්ධමන දැක්මෙහි අපේක්ෂිත වෙනස්කම් නිරන්තරව ඔවුන්ට සන්නිවේදනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටියි.

**සටහන: පුරෝකථනයක් යනු පොරොන්දුවක් හෝ බැඳීමක් නොවේ.**

උද්ධමන ව්‍යාප්ති සටහන (Fan chart) මගින් මූලික පුරෝකථන පථය වටා පවතින අවිනිශ්චිතතාව ක්‍රමයෙන් වර්ණය අඩු වන පරිදි වූ විග්‍රම්භ පරාස භාවිත කිරීමෙන් විදහා දැක්වේ. රූප සටහනේ දැක්වෙන විග්‍රම්භ ප්‍රාන්තර (Confidence Intervals, CI) මගින් මැදිකාලීන උද්ධමනය විචලනය විය හැකි අගය පරාසයන් දක්වයි. විශේෂයෙන්, තද කොළ පැහැති ප්‍රදේශය සියයට 50 විග්‍රම්භ ප්‍රාන්තරය දක්වන අතර, එමගින් උද්ධමනයේ සැබෑ අගය මෙම පරාසය තුළ පැවතීමේ සියයට 50ක සම්භාවිතාවයක් පවතින බව පෙන්වනු ලබයි. විග්‍රම්භ පරාසයන් මගින් උද්ධමනය දීර්ඝ කාලයකට පුරෝකථනය කිරීමේදී ඇතිවිය හැකි අවිනිශ්චිතතාවයේ ඉහළ යෑම පෙන්වනු ලබයි.

2022 වසරේ ඔක්තෝබර් මාසයේ පුරෝකථන වාරයේ සිදුකළ උපකල්පන, විනිශ්චයන් සහ පවතින දත්ත පුරෝකථන මගින් පිළිබිඹු කෙරේ. ක්‍රමයෙන් ලිහිල් වනු ඇතැයි අපේක්ෂිත ගෝලීය ඉන්ධන සහ ආහාර මිල පිළිබඳ වන වර්තමාන පුරෝකථන සහ එම අඩු වන මිල මට්ටම් දේශීය මිල ගණන් වලින් පිළිබිඹු වනු ඇතැයි වන අපේක්ෂාවන්; ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන්ගේ විභව මට්ටමට වඩා පහත් වර්ධන මට්ටම්; සහ

**දැඩි අභියෝග මධ්‍යයේ වුවද විදේශීය අංශයේ ධනාත්මක වර්ධනයන් දක්නට ලැබේ**

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් මෙන්ම අපනයන ඉපයීම් ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 2022 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අට තුළ වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය. විදේශ සේවා නියුක්තිකයින්ගේ මාසික ප්‍රේෂණවල වර්ධනයක් මෑතකදී දක්නට ලැබුණු අතර ඉදිරි කාලයේදී සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන ඉපයීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් ඉහළ යෑම හේතුවෙන් දේශීය බැංකු පද්ධතියෙහි විදේශ විනිමය ද්‍රවශීලතාව යම් වර්ධනයක් වාර්තා කළේය. විදේශ විනිමය වෙළඳපොළ තුළ පවතින පීඩන මධ්‍යයේ වුවද විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්හි එවැනි වැඩිදියුණු වීම් මගින් ඉදිරි කාලය තුළ ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීම සඳහා පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ. මේ අතර, අන්තර් බැංකු එතැන් වෙළඳපොළේ සිදු වූ සාපේක්ෂ අඩු ගනුදෙනු ප්‍රමාණය හේතුවෙන් 2022 සැප්තැම්බර් මස මැද සිට බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය නොවෙනස්ව පවතී. 2022 සැප්තැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ. ජ. ඩොලර් බිලියන 1.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, භාවිතා කිරීමේ කොන්දේසි වලට යටත්ව චීන මහජන බැංකුවෙන් ලබා ගත් එ. ජ. ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ.

විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයෙන් පසුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා බලධාරීන්, මූල්‍ය හා නීති උපදේශකයින්ගේ සහාය ඇතිව රටේ බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කඩිනම් කරමින් සිටී.

**ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී**

ඉහත දක්වා ඇති වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ඔක්තෝබර් මස 05 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෑතකදී හඳුන්වා දුන් දැඩි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් ප්‍රතිපත්තිවල බලපෑම් සඳහා සහාය වෙමින් ආර්ථිකය තුළ තවදුරටත් ඉල්ලුම් පීඩන ගොඩ නැගීම අවම කිරීමට උපකාරී වනු ඇතැයි ද මුදල් මණ්ඩලයේ අදහස විය. කෙසේ වෙතත්, මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්ව සහ අපේක්ෂිත ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සුදුසු පරිදි කඩිනමින් සහ පූර්වෝපායික ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටියි. මැදි කාලීනව ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වෙමින්, මිල ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන අතර දැනටමත් ක්‍රියාත්මක කර ඇති මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග උද්ධමන පීඩන පාලනය කිරීමට උපකාරී වනු ඇතැයි ද විශ්වාස කරයි.

මුදල් ප්‍රතිපත්ති තීරණය	ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී	
	නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	14.50%
	නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	15.50%
	ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	4.00%

**තොරතුරු සටහන:**

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 06 වැනි දින ප.ව. 1.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මිළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2022 නොවැම්බර් මස 24 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

**ඇමුණුම 1**

**සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)**

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස (අ)							
	2021					2022		
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	පළමු අර්ධය
කෘෂිකාර්මික	6.4	11.2	-2.8	-3.1	2.5	-6.8	-8.4	-7.6
කර්මාන්ත	6.0	21.6	-2.0	1.4	5.6	-4.7	-10.0	-7.1
සේවා	3.5	8.3	-1.7	4.3	3.3	0.7	-2.2	-0.6
ද.දේ.නි	4.0	16.3	-5.8	2.0	3.3	-1.6	-8.4	-4.8

(අ) නව පදනම් වර්ෂය (2015) යටතේ නිකුත් කරන ලද ද.දේ.නි. ඇස්තමේන්තු මත පදනම්ව

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 02: උද්ධමනය**

මාසය		පෙබ 22	මාර් 22	අප්‍රේ 22	මැයි 22	ජූනි 22	ජූලි 22	අගෝ 22	සැප් 22
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	15.1	18.7	29.8	39.1	54.6	60.8	64.3	69.8
	ජා.පා.මි.ද. (2013=100)	17.5	21.5	33.8	45.3	58.9	66.7	70.2	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	10.9	13.0	22.0	28.4	39.9	44.3	46.6	50.2
	ජා.පා.මි.ද. (2013=100)	14.1	17.3	27.9	37.7	49.3	57.3	60.5	-

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

**සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)**

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)								
	දෙසැ 21	ජන 22	පෙබ 22	මාර් 22 (අ)	අප්‍රේ 22 (අ)	මැයි 22 (අ)	ජූනි 22	ජූලි 22	අගෝ 22
සංචිත මුදල්	1,306	1,337	1,324	1,387	1,482	1,415	1,453	1,436	1,386
පුළුල් මුදල් සැපයුම (M2b)	10,647	10,668	10,755	11,576	11,941	11,897	11,901	11,955	11,987
ශුද්ධ විදේශීය වත්කම්	(982)	(1,216)	(1,275)	(1,889)	(2,195)	(2,083)	(2,122)	(2,124)	(2,035)
ශුද්ධ දේශීය වත්කම්	11,629	11,883	12,030	13,464	14,136	13,980	14,023	14,079	14,022
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	5,832	6,054(අ)	6,100(අ)	6,556(අ)	6,569(අ)	6,523(අ)	6,697(අ)	6,826	6,990
රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය	1,188	1,192	1,238	1,548	1,725	1,750	1,729	1,754	1,700
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	6,981	7,018(අ)	7,051	7,534(අ)	7,753	7,755(අ)	7,714	7,673	7,614
පුළුල් මුදල් සැපයුම (M4)	12,985	13,058	13,167	13,992	14,356	14,340	14,335	14,410	-

(අ) 2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම එම කාලය තුළ මුදල් හා ණය සමස්ත ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

(ආ) සංශෝධිත

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව



**සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික**

පොලී අනුපාතික (%)	2022 අප්‍රේ අවසානයට	2022 මැයි අවසානයට	2022 ජූනි අවසානයට	2022 ජූලි අවසානයට	2022 අගෝ අවසානයට	2022 සැප් අවසානයට	2022 ඔක් 05 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	13.50	13.50	13.50	14.50	14.50	14.50	14.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	14.50	14.50	14.50	15.50	15.50	15.50	15.50
<b>බැංකු අනුපාතිකය</b>	<b>17.50</b>	<b>17.50</b>	<b>17.50</b>	<b>18.50</b>	<b>18.50</b>	<b>18.50</b>	<b>18.50</b>
<b>බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) (අ)</b>	<b>14.50</b>	<b>14.50</b>	<b>14.50</b>	<b>15.50</b>	<b>15.50</b>	<b>15.50</b>	<b>-</b>
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළෙඳපොළ)</b>							
දින 91	23.53	23.65	23.85	28.86	32.89	31.94	32.34
දින 182	23.96	24.22	24.40	29.24	31.28	30.59	30.61
දින 364	24.09	24.30	23.84	29.53	30.50	29.85	29.75
<b>ණය අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතිපතා)	16.38	22.11	22.62	24.94	25.76	25.95	-
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	11.31	13.46	15.06	15.94	16.86	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	13.72	20.00	21.50	22.42	24.18	-	-
<b>තැන්පතු අනුපාතික</b>							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	5.52	6.99	8.41	9.56	10.49	11.63	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	6.84	8.97	11.06	12.60	13.90	15.41	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	15.35	16.98	17.15	19.11	21.29	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	15.63	17.19	17.45	19.42	21.62	-	-

(අ) 2022 ඔක්තෝබර් 01 දින සිට 05 වැනි දින දක්වා කාලය තුළ ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි ගනුදෙනු කිසිවක් වාර්තා වී නොමැත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව